

බදු චක්‍ර අංක: 02
එකවර ගෙවීම් වලින් බදු අඩු කිරීම සඳහා වන අනුප්‍රමාණ

සිය සේවායෝජකයින්ට ප්‍රාථමික සේවානියුක්ති ප්‍රකාශන භාර දුන් හෝ එක් සේවා නියුක්තියක් පමණක් හිමි;
- සියළුම වාසික සේවා නියුක්තිකයින්ට, සහ
- ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන සියළුම නිර්වාසික සේවා නියුක්තිකයින්ට,
මෙම බදු චක්‍රය අදාළ වේ.

ඉහත සඳහන් සේවානියුක්තිකයින්ට සිදු කරන එකවර ගෙවීම් මත බදු අඩු කිරීම සඳහා මෙම චක්‍රය අදාළ කරගත යුතුය. සේවානියුක්තිකයන්ට යම් තක්සේරු වර්ෂයක් තුළ එකවර ගෙවීම් සිදු කරන සෑම අවස්ථාවකදී ම, එම එක් එක් එකවර ගෙවීම් මත පදනම්ව අඩු කළ යුතු බදු ප්‍රමාණය ගණනය කළ යුතුය.

ප්‍රසාද දීමනා, නිවාඩු ගෙවීම්, වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය, හිත වැටුප් (සේවයෙහි නැවත පිහිටුවීම හෝ අනෙකුත් හේතුවක් මත ලැබිය යුතු), සේවානියුක්තිකයින් උදෙසා වූ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ විභජනය කරන ලද කොටස්වල ඒ විභජනය කරන ලද අවස්ථාවේ වෙළඳපොළ වටිනාකම (කොටස් අත්කර ගැනීම සඳහා යම් මනාපයක් පළ කිරීමේ හෝ අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විභජනය කරන ලද කොටස් ඇතුළත්ව, එම කොටස් සඳහා සේවානියුක්තිකයාගේ දායක මුදල අඩු කළ විට ලැබෙන වටිනාකම) යන ගෙවීම් එකවර ගෙවීම් ලෙස සැලකේ.

යම් තක්සේරු වර්ෂයක් සඳහා සේවා නියුක්තිය මගින් ලැබෙන මුළු නිත්‍ය ආදායම රු. 1,800,000 නො ඉක්මවන නමුදු, එකවර ගෙවීම් ඇතුළත් කළ විට එම තක්සේරු වර්ෂය සඳහා මුළු මුදල රු. 1,800,000 ඉක්මවන පරිදි ඉහළ යන්නේ නම්, එවැනි එකවර ගෙවීම් මත අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) අඩු කිරීම සඳහා මෙම බදු චක්‍රය අදාළ කර ගත යුතු ය (බදු චක්‍ර අංක: 05 නොවේ).

සෑම එකවර ගෙවීමක් සම්බන්ධයෙන්ම අඩු කළ යුතු බදු ප්‍රමාණය ගණනය කිරීමේ දී පහත පියවර අනුගමනය කළ යුතුය:

පළමුව, එකවර ගෙවීම් ඇතුළුව තක්සේරු වර්ෂය තුළ සේවානියුක්තිය මගින් ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් (EGAR) ගණනය කරන්න.

- (A) එකවර ගෙවීම සිදු කරන මාසය ඇතුළුව සහ තක්සේරු වර්ෂයේ එකී මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ සේවානියුක්තිකයකුට දැනටමත් ගෙවා ඇති මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් නිශ්චය කරගන්න. (ගෙවූ ඕනෑම එකවර ගෙවීමක්/ ගෙවීම් හැර);
- (B) එකවර ගෙවීම සිදු කළ මාසයෙන් පසුව එළඹෙන මාසයේ සිට තක්සේරු වර්ෂය තුළ සේවානියුක්තිකයකුට ගෙවිය යුතු මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් නිශ්චය කරගන්න. (ගෙවූ ඕනෑම එකවර ගෙවීමක්/ ගෙවීම් හැර);
- (C) දැන් සිදු කරන එකවර ගෙවීම ද ඇතුළුව මේ දක්වා දැනටමත් සිදු කර ඇති මුළු දළ එකවර ගෙවීම් සහ තක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු එවැනි එකවර ගෙවීම් ප්‍රමාණ නිශ්චය කරගන්න. (ඉහත (A) සහ (B) යටතේ දැනටමත් ගණනය කළ මාසික පාරිශ්‍රමිකයන් හැර); සහ
- (D) ඉහත (A), (B) සහ (C) යටතේ ගණනය කළ ප්‍රමාණයන් එකතු කරමින් තක්සේරු වර්ෂය තුළ එකවර ගෙවීම් ද ඇතුළුව ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් (EGAR) ගණනය කරන්න.

එකවර ගෙවීම් ඇතුළුව ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් ගණනය කිරීම - EGAR

තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවා ඇති මුළු දළ මාසික පාරිශ්‍රමිකයන්	= (A): XXX
තක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු මුළු දළ මාසික පාරිශ්‍රමිකයන්	= (B) XXX
තක්සේරු වර්ෂය තුළ, දැනටමත් ගෙවූ, දැන් සිදුකරන සහ ගෙවිය යුතු මුළු දළ එකවර ගෙවීම්	= (C): XXX
තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් EGAR (ගෙවූ සහ ගෙවිය යුතු)	= (D): <u>XXX</u>

ඉන්පසු, ඉහත ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් (EGAR) මත පදනම්ව එනම් **D**, දැනට සිදු කරන එකවර ගෙවීම සඳහා අදාළ වන නිසි බදු අනුප්‍රමාණය පහත දී ඇති බදු වගු අංක 02 මගින් තෝරා ගත යුතුය. ඊට පසු, දැනට ගෙවන එකවර ගෙවීම් මත අඩු කළ යුතු බදු ප්‍රමාණය, තක්සේරු වර්ෂය තුළ පූර්වයෙහි සිදු කළ

එකවර ගෙවීම් වේ නම් පෙර අඩු කළ ඕනෑම බදු ප්‍රමාණ සඳහා බැර කිරීමෙන් ගණනය කළ යුතුය. කෙසේ නමුදු, බදු වක්‍ර අංක. 02 හි දක්වා ඇති සමීකරණයේ මෙම සියලුම සංරචක ඇතුළත් කර ඇත.

බදු වක්‍ර අංක. 02 - එකවර ගෙවීම් මත බදු අඩු කිරීම්

තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් (EGAR)	අඩු කළ යුතු බදු ප්‍රමාණය (රු.)
D 1,800,000 ට සමාන හෝ අඩු වන්නේ නම්	නැත
D 1,800,001 සහ 2,800,000 අතර වේ නම්	$(D \times 6\%) - [(108,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01 ප්‍රකාරව}) + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු නිබේ නම්}]$
D 2,800,001 සහ 3,300,000 අතර වේ නම්	$(D \times 18\%) - [(444,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01 ප්‍රකාරව}) + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු නිබේ නම්}]$
D 3,300,001 සහ 3,800,000 අතර වේ නම්	$(D \times 24\%) - [(642,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01 ප්‍රකාරව}) + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු නිබේ නම්}]$
D 3,800,001 සහ 4,300,000 අතර වේ නම්	$(D \times 30\%) - [(870,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01 ප්‍රකාරව}) + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු නිබේ නම්}]$
D 4,300,000 ට වැඩි නම්	$(D \times 36\%) - [(1,128,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01 ප්‍රකාරව}) + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු නිබේ නම්}]$

දෘෂාර්ථය 01

රණවිර මහතා රජයේ ආයතනයක වාසික සේව්‍යානුකූලව වන අතර ඔහුට 2025 අප්‍රේල් මස රු. 600,000 ක දිරි දීමනාවක් ලැබෙනු ඇත. ඔහුගේ සේව්‍යානුකූලව මගින් වන මාසික නිත්‍ය ලාභ සහ ලැබීම් (මුද්‍රාමය නොවන ප්‍රතිලාභ ඇතුළුව) රු.170,000කි.

(ඉභිය. 2025/2026 තක්සේරු වර්ෂය සඳහා රණවිර මහතාගේ මාසික ඉපයීම් ප්‍රමාණය වෙනස් නොවේ)

2025 අප්‍රේල් මස ගෙවිය යුතු දිරි දීමනා මත බදු අඩු කිරීම පහත පරිදි ගණනය කළ යුතු ය;

මාසික පාරිශ්‍රමිකය මත අඩු කළ යුතු බද්ද බදු වක්‍ර අංක 01 භාවිත කරමින් වෙනම ගණනය කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

2025 අප්‍රේල් මස ගෙවිය යුතු දිරි දීමනාව මත අඩු කළ යුතු බද්ද ගණනය කිරීම

පියවර 01- 2025/2026 තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් ගණනය කිරීම

	රු.
2025/2026 තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2025 අප්‍රේල් මාසයේ මාසික පාරිශ්‍රමිකය, එනම් රු.170,000 x 1)	= (A): 170,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2025 මැයි - 2026 මාර්තු සඳහා ගෙවිය යුතු මාසික පාරිශ්‍රමිකය, එනම් රු.170,000 x 11)	= (B): 1,870,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ, දැන් ගෙවෙමින් පවතින සහ ගෙවිය යුතු මුළු දළ එකවර ගෙවීම් (2025 අප්‍රේල් ලැබිය යුතු දිරි දීමනාව, එනම් රු.600,000)	= (C): 600,000

2025/2026 නක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් (ගෙවූ සහ ගෙවිය යුතු) EGAR = (D): 2,640,000

පියවර 02 – 2025 අප්‍රේල් මාසයේ එකවර ගෙවීම මත අඩු කළ යුතු බදු ගණනය කිරීම

ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකය හෝ D හි අගය රු. 1,800,001 සහ රු. 2,800,000 අතර වන බැවින්, 2025 අප්‍රේල් දීර් දීමනාව මත අඩු කළ යුතු බදු ප්‍රමාණය ගණනය කිරීමේ දී පහත සමීකරණය අදාළ කරගත යුතුය;

$$\begin{aligned} (D \times 6\%) - [(108,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු චක්‍ර 01} \\ \text{ප්‍රකාරව)} + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු තිබේ නම්}] \\ = (2,640,000 \times 6\%) - [(108,000 + (1,200 \times 1) + (1,200 \times 11) + 0] \\ = 158,400 - [108,000 + 1,200 + 13,200] \\ = 158,400 - 122,400 \\ = 36,000 \end{aligned}$$

එමනිසා, 2025 අප්‍රේල් මාසයේ දීර් දීමනාව මත අඩු කළ යුතු බද්ද රු. **36,000** කි.

උදාහරණය 02

ඉහත 01 වන උදාහරණයෙහි රණවිර මහතාට 2025 දෙසැම්බර් මාසයේ නවත් දීර් දීමනාවක් ලෙස රු. 800,000 ලැබෙන බව උපකල්පනය කරන්න. මෙම දීර් දීමනාව මත අඩු කළ යුතු බද්ද පහත පරිදි ගණනය කළ යුතු ය;

මාසික පාරිශ්‍රමිකය මත අඩු කළ යුතු බද්ද බදු චක්‍ර අංක 01 භාවිතා කරමින් වෙනම ගණනය කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

2025 දෙසැම්බර් මාසයේ දීර් දීමනාව මත ගෙවිය යුතු බද්ද ගණනය කිරීම

පියවර 01 – 2025/2026 නක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් ගණනය කිරීම

2025/2026 නක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2025 අප්‍රේල්- දෙසැම්බර් මාස සඳහා මාසික පාරිශ්‍රමිකයන්, එනම් රු. 170,000 x 9) = (A): රු. 1,530,000

2025/2026 නක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2026 ජනවාරි-මාර්තු සඳහා ගෙවිය යුතු මාසික පාරිශ්‍රමිකයන්, එනම් රු. 170,000 x 3) = (B): 510,000

2025/2026 නක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ, දැනට ගෙවෙමින් පවතින සහ ගෙවිය යුතු මුළු දළ එකවර ගෙවීම් (2025 අප්‍රේල් මස ලැබුණු දීර් දීමනාව සහ 2025 දෙසැම්බර් මස ලැබීමට නියමිත දීර් දීමනාව, එනම් රු. 600,000 + 800,000) = (C): 1,400,000

2025/2026 නක්සේරු වර්ෂය තුළ (ගෙවූ සහ ගෙවිය යුතු) ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන්(EGAR) = (D): 3,440,000

පියවර 02 – 2025 දෙසැම්බර් මාසයේ එකවර ගෙවීම මත අඩු කළ යුතු බදු ගණනය කිරීම

ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකය හෝ D රු. 3,300,001 සහ 3,800,000 අතර වේ නම් , 2025 දෙසැම්බර් මාසයේ දීර් දීමනාව මත අඩු කළ යුතු බදු ප්‍රමාණය ගණනය කිරීමට පහත සමීකරණය අදාළ කර ගත යුතුය.

$$\begin{aligned} (D \times 24\%) - [(642,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු චක්‍ර 01} \\ \text{ප්‍රකාරව)} + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු තිබේ නම්}] \\ = (3,440,000 \times 24\%) - [642,000 + (1,200 \times 9) + (1,200 \times 3) + 36,000] \\ = 825,600 - [642,000 + 10,800 + 3,600 + 36,000] \\ = 825,600 - 692,400 \\ = 133,200 \end{aligned}$$

එම නිසා, 2025 දෙසැම්බර් මාසයේ දිරි දීමනාව මත අඩු කළ යුතු බද්ද රු. **133,200කි.**

උදාහරණය 03:

නිර්වාසිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන කුමුදුනී මහත්මිය පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු වේ. ඇයට 2025 මැයි මාසයේ රු. 600,000ක ප්‍රසාද දීමනාවක් හිමි වේ. සේවානියක්වන මගින් ඇයගේ මාසික දළ ඉපයීම (මූල්‍යමය නොවන ප්‍රතිලාභ ද ඇතුළුව) රු. 300,000කි.

(ඉඟිය: 2025/2026 තක්සේරු වර්ෂය සඳහා කුමුදුනී මහත්මියගේ **මාසික ඉපයීම් මුදල් ප්‍රමාණය** නොවෙනස්ව පවතී.)

2025 මැයි මස ගෙවිය යුතු ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බද්ද පහත පරිදි ගණනය කළ යුතුය:

මාසික පාරිශ්‍රමිකය මත අඩු කළ යුතු බද්ද බදු වක්‍ර අංක 01 අදාළ කරගනිමින් වෙනම ගණනය කළ යුතුය.

2025 මැයි මාසයේ ගෙවිය යුතු ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බද්ද ගණනය කිරීම

පියවර 01 – 2025/2026 තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකය ගණනය කිරීම

	රු.
2025/2026 තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2025 අප්‍රේල් සහ මැයි මාස සඳහා මාසික පාරිශ්‍රමිකය, එනම් රු. 300,000 x 2)	= (A): 600,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු මුළු දළ මාසික පාරිශ්‍රමිකය (2025 ජූනි - 2026 මාර්තු මාසය දක්වා ගෙවිය යුතු මාසික පාරිශ්‍රමිකයන්, එනම් රු. 300,000 x 10)	= (B): 3,000,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ, දැනට ගෙවනු ලබන සහ ගෙවිය යුතු මුළු දළ එකවර ගෙවීම් (2025 මැයි මාසයේ ලැබීමට නියමිත ප්‍රසාද දීමනාව, එනම් රු. 600,000)	= (C): 600,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් EGAR (ගෙවූ සහ ගෙවිය යුතු)	= (D): 4,200,000

පියවර 02 – 2025 මැයි මාසයේ එකවර ගෙවීම් මත අඩු කළ යුතු බද්ද ගණනය කිරීම

ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකය හෝ **D** අගය 3,800,001 සහ 4,300,000 අතර වන බැවින්, 2025 මැයි මාසයේ ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බදු ප්‍රමාණය ගණනය කිරීමට පහත සඳහන් සමීකරණය අදාළ කරගත යුතුය.

$$\begin{aligned}
 & (D \times 30\%) - [(870,000 + \mathbf{A} \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + \mathbf{B} \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01} \\
 & \text{ප්‍රකාරව)} + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු නිබේ නම්}] \\
 & = (4,200,000 \times 30\%) - [(870,000 + (18,500 \times 2) + (18,500 \times 10) + 0] \\
 & = 1,260,000 - [870,000 + 37,000 + 185,000 + 0] \\
 & = 1,260,000 - 1,092,000 \\
 & = 168,000
 \end{aligned}$$

එහෙයින්, 2025 මැයි මස ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බද්ද රු. **168,000කි.**

උදාහරණය 04

ඉහත **උදාහරණය 03** හි කුමුදුනී මහත්මියට 2026 ජනවාරි මාසයේ රු. 700,000ක නවත් ප්‍රසාද දීමනාවක් ලැබෙන බව උපකල්පනය කරන්න. මෙම ප්‍රසාද දීමනාව මත බදු අඩු කිරීම පහත පරිදි ගණනය කළ යුතුය:

මාසික පාරිශ්‍රමිකය මත අඩු කළ යුතු බද්ද බදු වක්‍ර අංක 01 භාවිතා කරමින් වෙනම ගණනය කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

2026 ජනවාරි මාසයේ ගෙවිය යුතු ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බද්ද ගණනය කිරීම

පියවර 01 – 2025/2026 තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් ගණනය කිරීම

	රු.
2025/2026 තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2025 අප්‍රේල්-2026 ජනවාරි මාස සඳහා මාසික පාරිශ්‍රමිකයන්, එනම් රු. 300,000 x 10)	= (A): 3,000,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ ගෙවිය යුතු මුළු දළ මාසික පාරිශ්‍රමිකයන් (2026 පෙබරවාරි -මාර්තු සඳහා ගෙවිය යුතු මාසික පාරිශ්‍රමිකය, එනම් රු. 300,000 x 2)	= (B): 600,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ දැනටමත් ගෙවූ, දැනට ගෙවමින් පවතින සහ ගෙවිය යුතු මුළු දළ එකවර ගෙවීම් (2025 මැයි ලැබුණු ප්‍රසාද දීමනාව සහ 2026 ජනවාරි මස ලැබීමට නියමිත ප්‍රසාද දීමනාව, එනම්, රු. 600,000 + 700,000)	= (C): 1,300,000
2025/2026 තක්සේරු වර්ෂය තුළ ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් EGAR (ගෙවූ සහ ගෙවිය යුතු)	= (D): 4,900,000

පියවර 02 – 2026 ජනවාරි මාසයේ එකවර ගෙවීම් මත අඩු කළ යුතු බදු ගණනය කිරීම

ඇස්තමේන්තුගත මුළු දළ පාරිශ්‍රමිකයන් හෝ **D** හි අගය 4,300,000 ට වඩා වැඩි බැවින්, 2026 ජනවාරි මාසයේ ප්‍රසාද දීමනාව මත ගෙවිය යුතු බදු ප්‍රමාණය අඩු කිරීම ගණනය කිරීම සඳහා පහත සමීකරණය භාවිතා කළ යුතුය.

$$\begin{aligned}
 & (D \times 36\%) - [(1,128,000 + A \text{ මත අඩු කළ මුළු මාසික බද්ද} + B \text{ මත අඩු කළ මුළු මාසික බද්ද, බදු වක්‍ර 01} \\
 & \text{ප්‍රකාරව)} + \text{පෙර එකවර ගෙවීම් මත අඩු කළ බදු තිබේ නම්}] \\
 & = (4,900,000 \times 36\%) - [(1,128,000 + (18,500 \times 10) + (18,500 \times 2) + 168,000] \\
 & = 1,764,000 - [1,128,000 + 222,000 + 168,000] \\
 & = 1,764,000 - 1,518,000 \\
 & = 246,000
 \end{aligned}$$

එම නිසා, 2026 ජනවාරි මාසයේ ප්‍රසාද දීමනාව මත අඩු කළ යුතු බද්ද රු. **246,000 කි.**